


මාසික විවරණිකාව

2009 පෙබරවාරි



ශ්‍රී ලංකා මහ බැංකුව

ශ්‍රී ලංකා මහ බැංකුව

විවරණිකාව

59 වැනි වෙළුම 2 වැනි කලාපය

2009 පෙබරවාරි

ශ්‍රී ලංකා මහ බැංකුවේ විවරණිකාව, මාණ්ඩලික සංස්කාරක කමිටුවක විධානයන් යටතේ ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුව විසින් මාසිකව නිකුත් කරනු ලැබේ.

නිල වාර්තා හා පෞද්ගලික නම්වලින් පළ කෙරෙන ලිපි හැර, මෙහි පළවී ඇති අනෙකුත් අර්ථ කථනයන් සහ අදහස් සම්බන්ධයෙන් එම කමිටුව විසින් වගකීම දරනු ලැබේ. එසේ වුවද, මෙම අර්ථ කථනයන් සහ අදහස් ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ අදහස් ලෙස පිළිගත යුතු නොවේ.

හිමිකම් ඇසුරුණු බව දක්වා ඇති අවස්ථාවන්හි දී හැර, මෙම විවරණිකාවෙහි පළවෙන ඕනෑම කරුණක් පූර්ව අනුමැතියක් නොලබා සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් හෝ නැවත පළ කිරීමට හෝ පරිවර්තනය කිරීමට අවසර ඇත. එහෙත් එසේ නැවත පළ කිරීමේදී හෝ පරිවර්තනය කිරීමේ දී එම කරුණු ශ්‍රී ලංකා මහ බැංකුවෙන් සහ විවරණිකාවෙන් උපුටා ගත් බව සඳහන් කළයුතුයි.

ISSN 1391 - 3654

1 වන කොටස - මාසික සිදුවීම් 2009 පෙබරවාරි	06
1. 2009 ජනවාරි මාසයේ දී උද්ධමනයේ කැපී පෙනෙන අඩු වීමක්	06
2. ලියාපදිංචි මුදල් සමාගම් හා විශේෂිත කල්බදු සමාගම් සඳහා ප්‍රතිපත්තිමය ආධාරක වැඩ සටහනක්	07
3. මුදල් ප්‍රතිපත්ති විවරණය - 2009 පෙබරවාරි	07
4. 2008 දෙසැම්බර් මාසයේ විදේශ වෙළෙඳාමේ ක්‍රියාකාරීත්වය	07 - 08
5. ලියාපදිංචි මුදල් සමාගම් සහ කල්බදු මූල්‍යකරණ සමාගම් සඳහා කරුණු අධිකින් සමන්විත දිරිගැන්වීමේ යෝජනාවලිය	09 - 10
6. ශ්‍රී ලංකා මහ බැංකුව ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය තවදුරටත් අඩු කරයි	10
7. ෆිච් රේටින්ග් ආයතනය (Fitch Rating) විසින් ශ්‍රී ලංකාව පිළිබඳ දැක්ම සංශෝධනය කිරීම සාධාරණ නොවේ	11
8. කොළඹ පාරිභෝගිකයන්ගේ මිල දර්ශකය (කො.පා.මි.ද) 2007,2008 සහ 2009	12

සංඛ්‍යා ලේඛන පරිශීෂ්ටය

සංඛ්‍යා සටහන්

නිෂ්පාදනය, වර්ෂාපතනය, යෙදවුම් සහ ආයෝජනය

දළ දේශීය නිෂ්පාදනය හා දළ ජාතික නිෂ්පාදනය	01
කෘෂිකාර්මික නිෂ්පාදන දර්ශක	02
තේ, රබර් සහ පොල් නිෂ්පාදනය	03
වී නිෂ්පාදනය	04
වර්ෂාපතනය සහ වැසි දින ගණන් ප්‍රමාණය	05
පොහොර නිකුතුව	06
තෝරාගත් කාර්මික නිෂ්පාදන දර්ශක	07
පෞද්ගලික අංශයේ කර්මාන්ත නිෂ්පාදන ප්‍රමාණ දර්ශකය	08
ආයෝජන මණ්ඩල ව්‍යවසායන්හි ආයෝජන, අපනයන සහ සේවා නියුක්තිය	09

පණිවුඩ හුවමාරුව, බලශක්තිය ප්‍රවාහන සහ නිවාස

විදුලි සංදේශ සේවා	10
විදුලිබල උත්පාදනය සහ බනිජ තෙල් ආනයනය	11
මගී ප්‍රවාහනය සහ වරාය ක්‍රියාකාරීත්වය	12
මෝටර් රථ නව ලියාපදිංචි කිරීම්	13
මහ කොළඹ නිවාස අනුමත කිරීමේ දර්ශකය	14

මිල සහ වැටුප්

කොළඹ පාරිභෝගිකයන්ගේ මිල දර්ශකය	15
මහ කොළඹ පාරිභෝගිකයන්ගේ මිල දර්ශකය	16
ශ්‍රී ලංකා පාරිභෝගිකයන්ගේ මිල දර්ශකය	17
කොළඹ දිස්ත්‍රික්කයේ පාරිභෝගික මිල දර්ශකය	18
තොග අලෙවි මිල දර්ශකය	19
තෝරාගත් ආහාර ද්‍රව්‍ය කිහිපයක පිටකොටුව වෙළෙඳපොළෙහි තොග මිල ගණන්	20
තෝරාගත් ආහාර ද්‍රව්‍ය කිහිපයක නිෂ්පාදන සහ සිල්ලර මිල ගණන්වල සාමාන්‍යය	21
තෝරාගත් එළවළු, මාළු, පලතුරු හා කුකුළු ගොවිපල නිෂ්පාදන වර්ග කිහිපයක සාමාන්‍ය නිෂ්පාදන මිල ගණන්	22
තෝරාගත් එළවළු සහ මාළු වර්ග කිහිපයක සාමාන්‍ය සිල්ලර මිල ගණන්	23
උපයෝගී සේවා මිල ගණන්	24
පඩි පාලක සභා කමිකරුවන්ගේ වැටුප් ප්‍රමාණ දර්ශක අංක.....	25
රජයේ සේවකයන්ගේ වැටුප් ප්‍රමාණ දර්ශක අංක	26
මුළු දිවයිනේ අසංවිධිත අංශයේ දෛනික වැටුප් .	27
ඉදිකිරීම් පිරිවැය දර්ශක	28
තෝරාගත් ඉදිකිරීම් යෙදවුම් කිහිපයක මිල දර්ශක සහ කමිකරු වැටුප් දර්ශක	29

රාජ්‍ය මූල්‍ය කටයුතු

ශුද්ධ මූල්‍ය අතිරික්තය (+)/හිඟය (-)	30
රජයේ ආදායම	31
රජයේ වියදම - 2008	32
රජයේ වියදම	33
නොපියවූ රාජ්‍ය ණය	34

වෙළෙඳාම, ගෙවුම් තුලනය සහ සංචාරක ව්‍යාපාරය

අපනයන, ආනයන සහ වෙළෙඳ ශේෂය	35
අපනයන	36
කාර්මික සහ ඛනිජමය අපනයන සංයුතිය	37
තේ සහ රබර් - වෙන්දේසි සහ අපනයන	38
ප්‍රධාන පොල් නිෂ්පාදන - වෙන්දේසි සහ අපනයන	39
අනෙකුත් කෘෂිකාර්මික නිෂ්පාදන අපනයන - ප්‍රමාණය	40
අනෙකුත් කෘෂි නිෂ්පාදන අපනයන-වටිනාකම	41
ආනයන සංයුතිය.	42
මහ බැංකුවේ වෙළෙඳ දර්ශක - අපනයන වටිනාකම	43
මහ බැංකුවේ වෙළෙඳ දර්ශක - ආනයන වටිනාකම	44
මහ බැංකුවේ වෙළෙඳ දර්ශක - අපනයන පරිමාව	45
මහ බැංකුවේ වෙළෙඳ දර්ශක - ආනයන පරිමාව	46
මහ බැංකුවේ වෙළෙඳ දර්ශක - අපනයන ඒකක වටිනාකම.....	47
මහ බැංකුවේ වෙළෙඳ දර්ශක - ආනයන ඒකක වටිනාකම.....	48
සංචාරක කර්මාන්තයේ මූලික දර්ශක	49
ගෙවුම් තුලනය - (රු.දශලක්ෂ)	50
ගෙවුම් තුලනය - (එ.ජ.ඩො. දශලක්ෂ)	51
විදේශීය සංචිත	52
ප්‍රධාන ව්‍යවහාර මුදල්වල විනිමය අනුපාතික සහ නාමික සඵල	
විනිමය අනුපාතික සහ මූර්ත සඵල විනිමය අනුපාතිකවල මාසික දර්ශක අගයන්	53
අන්තර් බැංකු ඉදිරි වෙළෙඳපොළ ගනුදෙනු	54

මූල්‍ය අංශය

මූල්‍ය සමස්තයන් (M_2)	55
මූල්‍ය සමීක්ෂණය (දේශීය බැංකු ඒකක)	56
මහ බැංකුවේ වත්කම් සහ වගකීම්	57
වාණිජ බැංකුවල වත්කම් සහ වගකීම්	58
විදේශීය ව්‍යවහාර මුදල් බැංකු ඒකකයන්හි (වි.ව්‍ය.ම.බැ.ඒ.) වත්කම් සහ වගකීම්	59
ඒකාබද්ධ මූල්‍ය සමීක්ෂණය (වි.ව්‍ය.මු.බැ.එ. ඇතුළත්ව)	60
මූල්‍ය සමීක්ෂණය - (M_4)	61
වාණිජ බැංකුවල සංචිත තත්ත්වය.	62
මහ බැංකුවේ ව්‍යවහාර මුදල් නිකුතුව (වටිනාකම අනුව)	63
මුදල් අනුපාතික	64
රජයේ සුරැකුම්වල ඵලදා අනුපාතික.	65
බලපත්‍රලාභී වාණිජ බැංකු නොවන මූල්‍ය ආයතනයන්හි තැන්පතු සහ ණය ලබාදීමේ අනුපාතික	66
බලපත්‍රලාභී වාණිජ බැංකුවල පොළී අනුපාතික.	67
බලපත්‍රලාභී වාණිජ බැංකුවල ගාස්තු සහ මුදල් අය කිරීම්	68
වෙස්පන් නිශ්කාශණය සහ ශ්‍රී ලංකා මහ බැංකු ගෙවීම් පද්ධතිය	69
වාණිජ බැංකු හර සහ තැන්පතු පිරිවැටුම්	70
වාණිජ බැංකු වෙනත් පෞද්ගලික අංශයේ ඉල්ලුම්, කාලීන සහ ඉතිරි කිරීමේ තැන්පතු අයිතිය	71
අරමුණු සහ කල්පිරීමේ රටාව අනුව වර්ග කරන ලද වාණිජ බැංකු ණය සහ අත්තිකාරම්	72
ජාතික සංවර්ධන බැංකුවේ ඩී.එෆ්.සී.සී. බැංකුවේ සහ රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුවේ මූල්‍ය කටයුතු	73
වාණිජ බැංකු සහ අනෙකුත් වාණිජ බැංකු නොවන බලපත්‍රලාභී මූල්‍ය ආයතනවල	
ඉතිරිකිරීම් සහ ස්ථාවර තැන්පතු	74
කොටස් වෙළෙඳපොළ කටයුතු	75


1 වන කොටස මාසික සිදුවීම් 2009 පෙබරවාරි

1. 2009 ජනවාරි මාසයේ දී උද්ධමනයේ කැපී පෙනෙන අඩු වීමක්

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් ගණනය කරන ලද කොළඹ පාරිභෝගිකයන්ගේ මිල දර්ශකයෙහි (කො.පා.මි.ද) (2002 = 100) ලක්ෂ්‍යමය වෙනස මත පදනම්ව මනිනු ලබන උද්ධමන අනුපාතය 2008 ජූනි මාසයේ දී වාර්තා කළ සියයට 28.2 ක ඉහළම අගයේ සිට 2009 ජනවාරි මාසයේ දී සියයට 10.7 ක පහළම අගයක් දක්වා පහත වැටුණි. එමෙන්ම, වාර්ෂික සාමාන්‍ය උද්ධමන අනුපාතය ද 2008 ඔක්තෝබර් මස වාර්තා වූ සියයට 23.4 සිට 2009 ජනවාරි මාසය වන විට සියයට 21.6 දක්වා පහත බැස ඇත.

පොදු මිල මට්ටම අඛණ්ඩව සිච්චන මාසයටත් අඩු වූ අතර, දර්ශකය 2008 දෙසැම්බර් මාසයේ දී 203.7 සිට 2009 ජනවාරි මාසයේ දී 203.1 දක්වා සියයට 0.3 කින් පහත වැටීමක් පෙන්නුම් කැරිණි. දර්ශකයේ මෙම මාසික අඩුවීම සඳහා ප්‍රවාහනය, නිවාස, ජලය, විදුලිය, ගෑස් සහ

අනෙකුත් ඉන්ධන සහ සන්නිවේදන යන උප කාණ්ඩවල පහත වැටීම ප්‍රධාන වශයෙන් දායක විය. කෙසේ නමුත්, විනෝදාත්මක හා සංස්කෘතික කටයුතු උප අංශවල ඉහළ යාම මගින් මාසික දර්ශකය කෙරෙහි මෙම අංශවල මිල පහළ බැසීමේ සමස්ත බලපෑම අර්ධ වශයෙන් නියෝධනය වී ඇත.



මූලික උද්ධමනයේ ලක්ෂ්‍යමය අගය 2008 දෙසැම්බර් මාසයේ පැවැති සියයට 15.7 ක සිට 2009 ජනවාරි වන විට සියයට 15.5 දක්වා වූ ප්‍රතිශතකාංක 0.2 කින් සුළු වශයෙන් පහත වැටුණි. කෙසේ නමුත්, එහි වාර්ෂික සාමාන්‍ය 2008 දෙසැම්බර් මස පැවැති 13.6 සිට 2008 ජනවාරි වන විට 14.3 දක්වා වැඩි විය.

ලෝක ආර්ථික පසුබැසීම හේතු කොට ගෙන ජාත්‍යන්තර භාණ්ඩ සඳහා වන ඉල්ලුම අඩුවීමෙන් එම භාණ්ඩවල

මිල ගණන් පහළ යෑම නිසා ආනයන භාණ්ඩ මගින් මිල මත ඇතිකරන පීඩනය 2009 වර්ෂයේ දී අඩු වනු ඇත. මෙහි ප්‍රතිඵලයක් ලෙස ඉදිරි කාලය තුළ උද්ධමනය ලක්ෂ්‍යමය සහ වාර්ෂික සාමාන්‍ය පදනම යන දෙයාකාරයටම අඩු වී ඊළඟ මාසේ දී ලක්ෂ්‍යමය පදනම මත තනි අගයක් කරා ගමන් කරනු ඇතැයි අපේක්ෂා කෙරේ. මේ සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව මගින් අනුගමනය කරනු ලබන ප්‍රතිපත්ති සහ දේශීය ඉල්ලුම් සහ සැපයුම් තත්ත්වයන්හි සිදුවිය හැකි වර්ධනයන් ද ඉවහල් වනු ඇත.

2. ලියාපදිංචි මුදල් සමාගම් හා විශේෂිත කල්බදු සමාගම් සඳහා ප්‍රතිපත්තිමය ආධාරක වැඩ සටහනක්

නීති විරෝධීව පවත්වාගෙන යනු ලැබූ ඇතැම් මූල්‍ය ආයතනවල ව්‍යාපාරික කටයුතු අසාර්ථකවීමේ ප්‍රතිඵලයක් ලෙස සහ ජාත්‍යන්තරව ඇති වූ අවාසිදායක තත්ත්වයන්ගේ බලපෑම හේතුකොටගෙන ඇතැම් ලියාපදිංචි මුදල් සමාගම් හා විශේෂිත කල්බදු සමාගම් තුළ යම් තරමක අසහනකාරී තත්ත්වයක් හටගෙන ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිරීක්ෂණය කොට ඇත.

මේ සම්බන්ධයෙන්, ශ්‍රී ලංකා මහ බැංකුවේ නිර්දේශයන් ද සැලකිල්ලට ගෙන, ශ්‍රී ලංකා මහ බැංකුවේ නියාමනයට ලක්වන මුදල් සහ කල්බදු සමාගම්වල ඇති විය හැකි ද්‍රවශීලතා අපහසුතාවන් විසඳීම සඳහා රජය විසින් සුදුසු ප්‍රතිපත්තිමය ආධාරක වැඩසටහන, ඉතා ඉක්මණින් ප්‍රකාශයට පත්කර

ක්‍රියාත්මක කරනු ඇත. එම ප්‍රතිපත්තිමය ආධාරක වැඩසටහන ක්‍රියාත්මක කිරීම තුළින්, ඇතැම් ලියාපදිංචි මුදල් සමාගම් සහ විශේෂිත කල්බදු සමාගම් දැනට මුහුණ දෙන ගැටලු සාර්ථකව විසඳෙනු ඇති අතර දැනට පවතින මූල්‍යමය අසහනකාරී තත්ත්වයන් ද පහව යනු ඇත.

3. මුදල් ප්‍රතිපත්ති විවරණය - 2009 පෙබරවාරි

ජාත්‍යන්තර වෙළෙඳ හාණ්ඩ මිල ගණන් ඉහළ යාමේ පීඩනයක් නොමැති වීම මෙන්ම මහ බැංකුව විසින් ක්‍රියාත්මක කරන ලද දැඩි ඉල්ලුම් කළමනාකරණ ප්‍රතිපත්තීන්ගේ ප්‍රතිඵලයක් ලෙස උද්ධමනය ශීඝ්‍රයෙන් පහත බසීමත් පවතී. කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන උද්ධමනය, 2008 දෙසැම්බර් හි පැවති සියයට 14.4 සිට 2009 ජනවාරි වන විට සියයට 10.7 දක්වා පහත වැටිණි. මුදල් සමස්තයන්හි වර්ධන වේගය අඩුවීම උද්ධමනයෙහි මෙම හිතකර වර්ධනයන් තවදුරටත් පවත්වාගෙන යාමට උපකාරී වනු ඇත. 2009 පළමු කාර්තුවෙහි මේ දක්වා සංචිත මුදල් ඉලක්කගත මට්ටම තුළ පැවති අතර, එමගින් ඉල්ලුමෙන් ඇදුනු උද්ධමන පීඩනයන්ගෙන් උද්ගත විය හැකි අවදානම් අවම වීමක් පෙන්නුම් කෙරේ. මේ අනුව, 2009 පෙබරවාරි මස තුළ දී උද්ධමනය තනි අගයකට පත්වනු ඇතැයි දළ ඉදිරි මාස තුළ දී එහි පහත බැසීමේ ප්‍රවණතාව තවදුරටත් පවතිනු ඇතැයි ද අපේක්ෂා කෙරේ.

ඉහත සඳහන් කරුණු සැලකිල්ලට ගනිමින් මුදල් මණ්ඩලය 2009 පෙබරවාරි 10 වැනි දින පැවති රැස්වීමේ දී ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රතිමිලදී ගැනුම් සහ ප්‍රතිවිකුණුම් අනුපාතික, පිළිවෙලින් සියයට 10.25 සහ 11.75 දක්වා පදනම් අංක 25 කින් අඩු කිරීමට තීරණය කර ඇත. මෙයට අමතරව, ප්‍රතිවිකුණුම් ගනුදෙනු මත පනවා තිබූ දඩ පොලී අනුපාතිකය ද වහාම බලපැවැත්වෙන පරිදි සියයට 16.50 දක්වා පදනම් අංක 50 කින් අඩු කිරීමට මුදල් මණ්ඩලය විසින් තීරණය කරන ලදී. මෙයට පෙර ද 2009 ජනවාරි මස 12 වැනි දින මුදල් මණ්ඩලය විසින් දඩ පොලී

අනුපාතිකය පදනම් අංක 200 කින් අඩු කරන ලදී. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මෙකී පොලී අනුපාතික අඩු කිරීම තුළින් සෙසු වෙළෙඳපොළ පොලී අනුපාතික ද අඩුවන අතර එමගින් ණය පිරිවැය අඩුවීම තුළින් ලෝක ආර්ථික පසුබෑමෙන් ඇති විය හැකි අහිතකර ප්‍රතිවිපාක හමුවේ ආර්ථික ක්‍රියාකාරකම් දිරිගැන්වීමට හැකි වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

මීළඟට නියමිත මුදල් ප්‍රතිපත්ති විවරණය 2009 මාර්තු 20 වැනි දින නිකුත් කරනු ඇත.

4. 2008 දෙසැම්බර් මාසයේ විදේශ වෙළෙඳමේ ක්‍රියාකාරිත්වය

2008 වසරේ දී සමුච්චිත අපනයන ආදායම පෙර වසරේ අනුරූප කාලපරිච්ඡේදය සමග සසඳන විට සියයට 6.5 කින්, එ.ජ.ඩොලර් දශ ලක්ෂ 8,137 දක්වා වර්ධනය විය. කෙසේ වුවත්, 2008 දෙසැම්බර් මාසයේ අපනයන ආදායම 2007 වසරේ අදාළ කාලපරිච්ඡේදය සමග සසඳා බැලීමේ දී සියයට 19.1 කින් පහත වැටුණ ද එය සැප්තැම්බර් මාසයට පසුව වාර්තා වූ ඉහළම අගය විය. කෘෂිකාර්මික සහ කාර්මික අපනයන ක්‍රියාකාරිත්වය කෙරෙහි, අයහපත් ගෝලීය ආර්ථික වාතාවරණයේ බලපෑම හේතු කොටගෙන දෙසැම්බර් මාසයේ අපනයන ආදායම එ.ජ.ඩොලර් දශ ලක්ෂ 681 දක්වා පහත වැටුණි. රබර් සහ පොල් වැනි ඇතැම් කෘෂිකාර්මික අපනයන සඳහා අඩු මිල ගණන් ලැබුණ ද අපනයන පරිමාව වර්ධනය විය. දෙසැම්බර් මාසයේ දී අන්තර් ජාතික වෙළෙඳපොළෙහි නේ මිල ගණන් පහළ වැටීමෙන් නේ අපනයන ආදායම සියයට 22.5 කින් අඩු වුවද, ලොවපුරා ඇති අනෙකුත් බොහොමයක් වෙන්දේසි මධ්‍යස්ථානයන්හි මිලට වඩා කොළඹ නේ වෙන්දේසි මිල ඉහළ අගයක පැවතිණි. තවද දැඩි මිල තරගකාරිත්වයක් මධ්‍යයේ සුළු කෘෂිකාර්මික හෝග අපනයනය මද වශයෙන් පසුබෑමකට ලක් වූ අතර රෙදිපිළි හා ඇඟළුම් අපනයන ද සියයට 6.3 කින් පහත වැටුණි. කාර්මික අංශයට ඇතුළත් වන අනෙකුත් සියලුම ප්‍රධාන උප කාණ්ඩයන්හි අපනයන ඉපැයුම් දෙසැම්බර් මාසය තුළ දී පහත වැටුණි.

මෙම වසර තුළ සමුච්චිත ආනයන වියදම එ.ජ.ඩොලර් මිලියන 14,008 ක් වූ අතර එය සියයට 24.0 ක වර්ධනයක් පෙන්නුම් කිරීමකි. අවිනිශ්චිත ගෝලීය ආර්ථික වාතාවරණය හේතුකොට ගෙන සාමාන්‍යයෙන් වසරේ අග භාගයේ දී නත්තල් සහ අලුත් අවුරුදු වැනි උත්සව හේතුවෙන් ආනයන වියදම් ඉහළ යාමේ සාකුමය උපනතියට විරුද්ධව යමින්, දෙසැම්බර් මාසයේ දී ආනයන වියදම පහළ යන ලදී. අඛණ්ඩව දෙවන වරටත් දෙසැම්බර් මාසයේ ආනයන වියදම එ.ජ.ඩොලර් දශ ලක්ෂ 1,049 දක්වා සියයට 9.7 කින් පහත වැටුණ අතර, ඊට ප්‍රධාන හේතුව වූයේ අන්තර් භාණ්ඩ ආනයන පහත වැටීමයි. පාරිභෝගික භාණ්ඩ ආනයනයේ පහතවැටීම ද මේ සඳහා දායක විය. කෙසේ වුවත්, දෙසැම්බර් මාසයේ ආයෝජන භාණ්ඩ ආනයනය සියයට 8.2 කින් වර්ධනය වීමට මූලික වශයෙන් හේතු වූයේ ප්‍රවාහන උපකරණ ආනයනයේ සැලකිය යුතු වර්ධනය සහ ඊට අඩු වශයෙන් දායක වූ අනෙකුත් ආයෝජන භාණ්ඩයන්ගේ වර්ධනයත්ය.

පසුගිය මාස දෙක තුළ දක්නට ලැබූ අඩු ආනයන වර්ධන වේගය 2009 වසරේ වැඩි කාලසීමාවක් තුළ පවතිනු ඇතැයි අපේක්ෂා කළ හැකිය.

මෙම වර්ධනයන් පිළිබිඹු කරමින් 2008 දෙසැම්බර් මාසයේ දී වෙළෙඳ හිඟය එ.ජ.ඩොලර් දශ ලක්ෂ 368 දක්වා සියයට 15.1 කින් වර්ධනය විය. පෙර වර්ෂයේ සමුච්චිත වෙළෙඳ ශේෂය එ.ජ.ඩොලර් දශ ලක්ෂ 3,656 ලෙස වාර්තා වූ අතර, එය 2008

වර්ෂයේ අනුරූප කාලපරිච්ඡේදය හා සැසඳීමේ දී එ.ජ.ඩොලර් දශ ලක්ෂ 5,871 ක් දක්වා වර්ධනය විය. ඒ සමගම 2008 දී පෞද්ගලික ප්‍රේෂණ එ.ජ.ඩොලර් දශ ලක්ෂ 2,918 දක්වා සියයට 16.6 ක සැලකිය යුතු වර්ධනයක් පෙන්නුම් කළ අතර එය ජංගම ගිණුමේ හිඟය සීමා කිරීමට උපකාරී විය. එහි ප්‍රතිඵලයක් ලෙස ආසියානු නිශ්කාෂණ සංගමයේ (ACU) අරමුදල් සහිතව සහ රහිතව දළ නිල සංචිත 2008 දෙසැම්බර් මස අවසන් වන විට පිළිවෙළින් එ.ජ.ඩොලර් දශ ලක්ෂ 2,561 ක් සහ එ.ජ.ඩොලර් දශ ලක්ෂ 1,753 ක් වාර්තා කළේය. පසුගිය මාස දෙක තුළ සාමාන්‍යය ආනයනයන්ට අනුව මෙම සංචිත පිළිවෙළින් මාස 2.2 ක සහ 1.5 ආනයන මූල්‍යනය කිරීමට ප්‍රමාණවත් වේ. ඒ අතරම ආසියානු නිශ්කාෂණ සංගමයේ අරමුදල් සහිතව හා රහිතව මුළු සංචිත ප්‍රමාණය, 2008 වසර අවසන් වන විට පිළිවෙළින් එ.ජ.ඩොලර් දශ ලක්ෂ 3,799 ක් හා එ.ජ.ඩොලර් දශ ලක්ෂ 2,992 ක් වන අතර මෙම සංචිත මට්ටම පිළිවෙළින් මාස 3.3 සහ 2.6 ක ආනයන මූල්‍යනය කිරීමට තරම් ප්‍රමාණවත් වේ. කෙසේ වුවත්, බනිජ තෙල් සහ බනිජ තෙල් නිෂ්පාදන ආනයන වියදමෙහි තියුණු අඩු වීම හේතුකොට ගෙන ඉදිරි මාසවල දී ආනයන බොහෝ දුරට අඩුවනු ඇතැයි අපේක්ෂා කරන අතර මේ නිසා සැබෑ වශයෙන් ආනයනය මූල්‍යනය කළහැකි මාස ගණන මීට වඩා වැඩි වනු ඇත.

මෙම කාලපරිච්ඡේදය සඳහා විදේශ වෙළෙඳාමෙහි ක්‍රියාකාරිත්වය පහත සඳහන් සංඛ්‍යා සටහනින් දක්වා ඇත.

විදේශ වෙළෙඳාමෙහි ක්‍රියාකාරිත්වය - 2008 දෙසැම්බර් සහ 2008 ජනවාරි - දෙසැම්බර්

	2007 දෙසැම්බර් එ.ජ.ඩො. දශ ලක්ෂ	2008 දෙසැම්බර් එ.ජ.ඩො. දශ ලක්ෂ	දෙසැම්බර් වර්ධනය %	2007 ජන: සිට දෙසැම්බර් එ.ජ.ඩො. දශ ලක්ෂ	2008 ජන: සිට දෙසැම්බර් එ.ජ.ඩො. දශ ලක්ෂ	ජන: සිට දෙසැම්බර් වර්ධනය %
අපනයන	841.5	680.7	-19.1	7,640.0	8,136.5	6.5
මෙයින් කෘෂිකාර්මික	148.0	120.8	-18.4	1,507.2	1,854.8	23.1
මෙයින් තේ	104.9	81.2	-22.5	1,025.2	1,271.5	24.0
කාර්මික	684.0	556.2	-18.7	5,967.3	6,159.5	3.2
මෙයින් රෙදිපිළි හා ඇඟළුම්	398.5	373.3	-6.3	3,339.6	3,468.7	3.9
බනිජ ද්‍රව්‍ය	8.9	3.7	-58.2	127.8	122.4	-4.2
ආනයන	1,161.2	1,048.6	-9.7	11,296.5	14,008.0	24.0
මෙයින් පාරිභෝගික භාණ්ඩ	209.3	192.1	-8.2	2,001.8	2,549.2	27.3
අන්තර් භාණ්ඩ	674.2	546.5	-19.0	6,517.3	8,340.6	28.0
මෙයින් බනිජ තෙල්	316.6	195.2	-38.4	2,500.7	3,368.2	34.7
ආයෝජන භාණ්ඩ	271.5	293.6	8.2	2,685.2	2,978.8	10.9
වෙළෙඳ ශේෂය	-319.7	-367.9	15.1	-3,656.5	-5,871.3	60.6

5. ලියාපදිංචි මුදල් සමාගම් සහ කල්බදු මූල්‍යකරණ සමාගම් සඳහා කරුණු අරඹන සමන්විත දිරිගැන්වීමේ යෝජනාවලිය

අන්තර්ජාතික හා දේශීය මූල්‍ය වෙළෙඳපොළ තුළ ඇතිවෙමින් පවතින අසනුද්‍රව්‍යක ප්‍රවණතාවයන්ගේ බලපෑමත් සමගම ලියාපදිංචි මුදල් සමාගම් කීපයක සහ කල්බදු මූල්‍යකරණ සමාගම් කිහිපයක යම් අර්බුදකාරී තත්ත්වයක් ඇති වෙමින් පවතින බව පෙනී ගොස් ඇත. මෙහි ප්‍රතිඵලයක් ලෙස ඇතැම් ආයතන කෙරෙහි මහජන විශ්වාසය පිරිහීම, මෙම අංශයේ අනෙකුත් ආයතන කෙරෙහිද මූලික වශයෙන් බලපෑමක් ඇති කළ හැකි බැවින්, මෙම තත්ත්වය වළක්වා ගැනීම සඳහා ඉක්මන් ක්‍රියාමාර්ග අනුගමනය කළ යුතුව ඇත. මේ සම්බන්ධයෙන්, 2009 ජනවාරි 29 දින අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා, ලියාපදිංචි මුදල් සමාගම් සහ කල්බදු මූල්‍යකරණ සමාගම්වල සභාපතිවරුන් සහ ප්‍රධාන විධායක නිලධාරීන් හමුවී මෙම අංශයන් සඳහා සහයෝගය ලබාදීමට කටයුතු කරන බව තහවුරු කරන ලදී. මෙම හමුවෙන් පසුව, අධිකරණයට භාජනය වන මුදල් සමාගම් සහ කල්බදු මූල්‍යකරණ අංශයන්හි දිරිගැන්වීමේ යෝජනාවලියක්, මුදල් සහ ක්‍රමසම්පාදන අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් හඳුන්වා දෙන ලදී.

මුදල් සමාගම් සහ කල්බදු මූල්‍යකරණ සමාගම් දශක කිහිපයක සිට ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වෙමින් පවතින අතර, වර්තමානයේ එම අංශ රටේ මූල්‍ය අංශයෙන් සියයට 9 ක පමණ දායකත්වයක් සපයනු ලබයි. බැංකු අංශය සමග සසඳා බලන කළ මෙම දෙඅංශය ප්‍රමණයෙන් කුඩා වුවද, එහි කටයුතු මුළු රටපුරාම ව්‍යාප්තව පවතින හෙයින්, සමස්තයක් ලෙස රටේ සැම ප්‍රදේශයකම ආර්ථික කටයුතු සඳහා බලපෑමක් ඇති කරයි. තවද, මෙම ආයතන විශාල පිරිසකගෙන් තැන්පතු භාරගෙන ඇති අතර, ඊටත් වඩා වැඩි පිරිසකට මූල්‍ය පහසුකම් සපයා ඇත. එම නිසා, රටේ මූල්‍ය පද්ධතියේ ස්ථායීතාවය පවත්වාගෙන යාම සඳහා, ශ්‍රී ලංකා මහ බැංකුවේ නිර්දේශ මත ශ්‍රී ලංකා රජය විසින් මෙම අංශය වෙත දිරිගැන්වීමේ යෝජනාවලිය හැකි ඉක්මණින් ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරයි. මෙම දිරිගැන්වීමේ යෝජනාවලියේ මූලික අරමුණ වන්නේ, මුදල් සහ කල්බදු මූල්‍යකරණ සමාගම් සම්බන්ධව ඇති මහජන විශ්වාසය තහවුරු කිරීම සහ මෙම අංශයන් ඉතා ඉක්මණින් යථා තත්ත්වයට පත්කිරීමයි. මහජන විශ්වාසය තහවුරු කිරීම සඳහා, මේ හා සමාන ක්‍රියාමාර්ගයක් 2008 දෙසැම්බර් මාසයේ දී සෙලාන් බැංකුව සම්බන්ධයෙන් අනුගමනය කළ බව මතකයට නැංවිය යුතුව ඇත. එම ක්‍රියාමාර්ගය ඉතා සාර්ථක වූ අතර, සෙලාන් බැංකුව කෙරෙහි මහජන විශ්වාසය නැවත තහවුරු වී ඇත. මෙම නව ක්‍රියාදාමය තුළින් ද රජය සහ ශ්‍රී ලංකා මහ බැංකුව ඒ හා සමාන ප්‍රතිඵලයක් ලැබෙනු ඇතැයි අපේක්ෂා කරයි.

මෙම දිරිගැන්වීමේ වැඩසටහන රුපියල් දශ ලක්ෂ 4,250 ක් පමණ වනු ඇතැයි ඇස්තමේන්තු කර ඇති අතර, එහි ප්‍රධාන ලක්ෂණ දෙකක් ඇත. පළමුව, මුදල් සමාගම් සහ කල්බදු මූල්‍යකරණ සමාගම් සතු ඉඩකඩම්වලින් කොටසක් මෙකී වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන බැංකුවට විකිණීමට පහසුකම් සලසා ඇත. දෙවනුව, මුදල් සමාගම් සහ කල්බදු මූල්‍යකරණ සමාගම් සඳහා අරමුදල් සපයන බලපත්‍රලාභී බැංකු සහ අනෙකුත් අරමුදල් සපයන ආයතන වලින් ලබාදෙන ඇතැම් පහසුකම් සඳහා රජය විසින් ඇප වනු ඇත. ඒ අනුව, මෙම යෝජනාවලිය, දැනට පවතින ද්‍රවශීලතා සහ අරමුදල් සම්බන්ධ ගැටළු නිරාකරණය කරගැනීම සඳහා සකස් කර ඇත.

මෙම දිරිගැන්වීමේ යෝජනාවලියේ මූලික ලක්ෂණ පහත සඳහන් වේ:-

- (1) ලියාපදිංචි මුදල් සමාගමක් හෝ විශේෂිත කල්බදු මූල්‍යකරණ සමාගමක් විසින් ඔවුන් සතු ඉඩම් මෙම යෝජනාවලිය ක්‍රියාත්මක කරන බැංකුවට පිළිගතහැකි, බලයලත් තක්සේරුකරුවෙකු විසින් තක්සේරු කරන ලද වෙළෙඳපොළ වටිනාකමෙන් සියයට 67 ක් නොඉක්මවන මුදලකට විකිණිය හැකිය. ඒ සඳහා දෙවසරකින් කල්පිරෙන භාණ්ඩාගාර බැඳුම්කර මෙම ක්‍රමය ක්‍රියාත්මක කරන බැංකුව මගින් දෙනු ලැබේ. මෙම භාණ්ඩාගාර බැඳුම්කර ලියාපදිංචි මුදල් සමාගම්වලට සහ කල්බදු මූල්‍යකරණ සමාගම්වලට ද්විතීයික වෙළෙඳපොළෙහි වට්ටම් කර අවශ්‍ය ද්‍රවශීලතාවය ලබාගත හැකිය.
- (2) ලංකාපුත්‍ර සංවර්ධන බැංකුව මෙම යෝජනාවලිය ක්‍රියාත්මක කරනු ලබන බැංකුව ලෙස කටයුතු කරනු ඇත.
- (3) ලියාපදිංචි මුදල් සමාගම්වලට සහ කල්බදු මූල්‍යකරණ සමාගම්වලට, ණය සුරක්ෂිතකරණයන් යටතේ බලපත්‍රලාභී වාණිජ බැංකු සහ අනුමත අරමුදල් සපයන ආයතනවලින් ලබාදෙන ලද, 2008 සැප්තැම්බර් මස 30 දිනට පැවැති ණය පහසුකම් ප්‍රමාණය දක්වා ලබා දෙන පහසුකම් සඳහා රජය සහතික වනු ඇත. තවද, මුදල් සමාගම් හා විශේෂිත කල්බදු මූල්‍යකරණ සමාගම සමග බලපත්‍රලාභී බැංකු පවත්වාගෙන යනු ලබන ගනුදෙනු සාමාන්‍ය පරිදි නොකඩවා පවත්වාගෙන යන මෙන් ඉල්ලීම් කරනු ලැබේ.
- (4) ලියාපදිංචි මුදල් සමාගම් හා විශේෂිත කල්බදු මූල්‍යකරණ සමාගම් විසින් කාලීන තැන්පතු සහ ඉතුරුම් තැන්පතු ශේෂයන් මත දැනට පවත්වාගත යුතු ද්‍රවශීලතා අනුපාතයන් පිළිවෙලින් සියයට 15 ක හා සියයට 20 ක ප්‍රමාණය පිළිවෙලින් සියයට 10 සහ සියයට 15 දක්වා පහත දැමීමට ශ්‍රී ලංකා මහ බැංකුව පියවර ගනු ඇත.
- (5) නව දිරිගැන්වීමේ යෝජනාවලිය යටතේ මෙම පහසුකම් ලබන ලියාපදිංචි මුදල් සමාගම් හා විශේෂිත කල්බදු මූල්‍යකරණ සමාගම් ශ්‍රී ලංකා මහ බැංකුව විසින්

හඳුන්වා දෙන පහත සඳහන් කොන්දේසීන්ට යටත් විය යුතුය. සම්බන්ධිත පාර්ශ්වයන් වෙත මොන යම් හෝ ආකාරයකින් කෙරෙන අරමුදල් සැපයීමෙන් වැළකීම; අධ්‍යක්ෂවරුන්ට හා ප්‍රධාන කළමනාකාර නිලධාරීන් වෙත කෙරෙන සියළුම ගෙවීම් සහ දිරි දීමනා සීමාකිරීම සහ සමාගමේ කාර්යය සාධනය හා මූල්‍යමය තත්ත්වය පිළිබඳව කාලීන වාර්තා මහ බැංකුව වෙත ඉදිරිපත් කිරීම. මෙවැනි දැඩි පාලන කොන්දේසි පැනවිය යුත්තේ මෙම ආයතන සඳහා අරමුදල් සපයා දීමට මහජන මුදල් භාවිතා කිරීමට සිදුවන බැවිනි.

- (6) මැදි හා දිගු කාලීන ණය අරමුදල යටතේ ද මේ සඳහා පහසුකම් සැපයීමට ශ්‍රී ලංකා මහ බැංකුව යථා කාලයේ දී සලකා බලනු ඇත.
- (7) සියලුම බැංකු, ලියාපදිංචි මුදල් සමාගම් සහ විශේෂිත කල්බදු මූල්‍යකරණ සමාගම්, ණය සඳහා අයකරනු ලබන පොලී අනුපාතික සහ තැන්පතු සඳහා ගෙවන පොලී අනුපාතික සියයට දෙකකින් පමණ අඩු කිරීමට ඉදිරි කාලයේදී කටයුතු කරනු ඇතැයි අපේක්ෂා කෙරේ. එය රටේ ආර්ථික ක්‍රියාකාරකම් වේගවත් වීමටත්, මුදල්

සමාගම්වල ව්‍යාපාර කටයුතු ඉහළ යාමටත් හේතු වනු ඇත.

- (8) ශ්‍රී ලංකා මහ බැංකුව, මුදල් අමාත්‍යාංශය සහ අනෙකුත් අදාළ ආයතනවලින් උපදෙස් ලබාගැනීමෙන් පසු නැවත අත්පත්කරගෙන ඇති රථවාහන හා උපකරණ වඩාත් ඵලදායී ලෙස යොදා ගැනීම සඳහා නැවතත් මුල් අයිතිකරුවන් වෙත පවරා දීම සඳහා කටයුතු කිරීමට අපේක්ෂා කරයි. නැවත අත්කර ගැනීමේ ගාස්තු හෝ දණ්ඩන ගාස්තු පැනවීමකින් තොරව මෙම කටයුතු සිදුකිරීමට ක්‍රමවේදයක් සකස් කරන අතර, එය සියළුම පාර්ශ්වයන්ට වඩාත් වාසිදායක වනු ඇත.

මෙම දිරිගැන්වීමේ යෝජනාවලිය තුළින්, ලියාපදිංචි මුදල් සමාගම් සහ විශේෂිත කල්බදු මූල්‍යකරණ සමාගම්වල දැනට පවතින මූල්‍ය අර්බුදකාරී තත්ත්වය සමනය කිරීම සහ එම ආයතන කෙරෙහි මහජන විශ්වාසය යළි තහවුරු කිරීම අපේක්ෂා කරයි. මෙම යෝජනාවලිය ක්‍රියාත්මක කිරීම මගින් සියලුම මුදල් සමාගම්වලට සහ කල්බදු මූල්‍යකරණ සමාගම්වලට ඵලදායී ලෙස ආර්ථික වර්ධනයට දායකවීමට හැකියාව ලැබෙනු ඇත.

6. ශ්‍රී ලංකා මහ බැංකුව ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය තවදුරටත් අඩු කරයි

2009 පෙබරවාරි මස 27 වැනි දින සිට ආරම්භ වන ව්‍යවස්ථාපිත සංචිත සතියෙහි සිට බලපැවැත්වෙන පරිදි වාණිජ බැංකුවල රුපියල් තැන්පතු වගකීම් මත පනවා ඇති ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය සියයට 7 දක්වා පදනම් අංක 75 කින් පහත දැමීමට මුදල් මණ්ඩලය තීරණය කර ඇත.

ගෝලීය ආර්ථික කටයුතුවල මේ දක්වා පැවති සැලකිය යුතු පහත බැසීමත් ලොව රටවල්හි පවත්නා අහිතකර ණය තත්ත්වයත් හේතුවෙන් දේශීය ආර්ථික කටයුතු මත ඇති වී ඇති අහිතකර බලපෑම හමුවේ යම් සහනයක් ලබාදීම සඳහා 2008 අග භාගයේ සිට 2009 මේ දක්වා මහ බැංකුව ක්‍රියා මාර්ග කිහිපයක් ගෙන ඇත. වෙළෙඳපොළ පොලී අනුපාතික පහත බැස්වීම සඳහා මහ බැංකුව විසින් තම ප්‍රතිමිලදී ගැනුම් සහ ප්‍රතිවිකුණුම් අනුපාතික මෙන්ම, මහ බැංකුව සමඟ එක් දින පදනම මත සිදු කරනු ලබන ප්‍රතිවිකුණුම් ගනුදෙනු මත පනවා තිබූ දඩ පොලී අනුපාතිකය ද 2009 ජනවාරි හා පෙබරවාරි යන මාසවලදී අඩු කරන ලදී. මෙම මුදල් ප්‍රතිපත්ති ලිහිල් කිරීමට පෙර වාණිජ බැංකුවල රුපියල් තැන්පතු වගකීම් මත පනවා

තිබූ ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය සම්මුචිත වශයෙන් පදනම් අංක 225 කින් 2008 ඔක්තෝබර් සහ නොවැම්බර් යන මාසවලදී අඩු කරන ලද අතර, එය ගෝලීය ද්‍රවශීලතා හිඟයෙහි ප්‍රතිඵලයක් ලෙස දේශීය ආර්ථිකයෙහි පැවති ද්‍රවශීලතා හිඟය සමනය කිරීම සඳහා සිදු කරන ලදී.

ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය සියයට 7 දක්වා පදනම් අංක 75 කින් අඩු කිරීමත් සමඟ වෙළෙඳපොළට රුපියල් බිලියන 9 ක් පමණ වූ රුපියල් ද්‍රවශීලතාවක් එක්වනු ඇත. මෑතකදී මහ බැංකුව ගෙන ඇති පියවර හා මෙම නවතම පියවරෙහි ප්‍රතිඵලයක් ලෙස ගෝලීය ද්‍රවශීලතා හිඟය හේතුවෙන් දේශීය වෙළෙඳපොළ මත ඇති වී තිබෙන අයහපත් බලපෑම අවම වනු ඇතැයි අපේක්ෂිතය.

7. ෆිච් රේටින්ස් ආයතනය (Fitch Ratings) විසින් ශ්‍රී ලංකාව පිළිබඳ දැක්ම සංශෝධනය කිරීම සාධාරණ නොවේ

ශ්‍රී ලංකාවේ දිගුකාලීන සහ කෙටිකාලීන ණය ශ්‍රේණිගත කිරීම යළි තහවුරු කරමින් ෆිච් රේටින්ස් ආයතනය විසින් දේශීය හා විදේශීය ව්‍යවහාර මුදල් ණය පැහැර හැරීමේ අවධානම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සඳහා වන දැක්ම ස්ථාවර මට්ටමේ සිට සාණාත්මක මට්ටම දක්වා සංශෝධනය කිරීම සම්බන්ධයෙන් ප්‍රතිචාර වශයෙන් මෙම නිවේදනය නිකුත් කෙරේ. විදේශීය මූල්‍යාධාර ඉහළ නැංවීම සඳහා ශ්‍රී ලංකා බලධාරීන් විසින් මෑතක දී ගත් පියවර මෙන්ම ජංගම ගිණුමේ හිඟය සහ අනාගත ආර්ථික වර්ධන අපේක්ෂාවන් සම්බන්ධයෙන් එම ආයතනයේ අගුහවාදී දැක්ම මෙම සංශෝධනය සඳහා පදනම් වී ඇති බව පැහැදිලිව පෙනී යයි. ෆිච් රේටින්ස් ආයතනයට අනුව, විදේශීය සංචිත පහළයාම හමුවේ රටේ විදේශීය මූල්‍ය තත්ත්වය මෙම සංශෝධනයෙන් පිළිබිඹු වේ. සංචිත පහළ ගොස් තිබීම සත්‍ය කරුණක් වන අතර, එය ගෝලීය මූල්‍ය අර්බුදයේ ප්‍රතිඵලයක් ලෙස ඇති වූ ගෝලීය ද්‍රවශීලතා අර්බුදය සහ ණය මාර්ගයන් වැසී යෑමේ ප්‍රතිඵලයක් ලෙස ප්‍රකාශ කළ හැකිය. රාජ්‍ය සුරැකුම්පත්වල විදේශීය ආයෝජනයන් ඉවත්කර ගැනීම සහ විශාල ලෙස බන්ධන තෙල් සඳහා ගෙවීම් කිරීම හේතුවෙන් මතු වූ විදේශ විනිමය ඉල්ලුම සපුරාලීම සහ ඒ තුළින් විදේශ විනිමය වෙළෙඳපොළේ අහිතකර උච්ඡාවචනයන් වළක්වා ගැනීම සඳහා මහ බැංකුව විසින් දේශීය විදේශ විනිමය වෙළෙඳපොළට විදේශ විනිමය සැපයූ බව කවුරුන් දන්නා කරුණකි. එසේම, මෙවැනි හදිසි තත්ත්වයකට මුහුණදීම සඳහා මහ බැංකුව විසින් විදේශ සංචිත ගොඩනංවා තිබුණි. මෙය ශ්‍රී ලංකාවට පමණක් ආවේනික දෙයක් නොවන අතර, ලෝකයේ බොහෝ රටවල් විසින් සංචිත පහළයාමේ අර්බුදයට මුහුණ පා තිබේ.

සංචිත ඉහළ නැංවීමට ශ්‍රී ලංකා බලධාරීන් විවිධ පියවර ගත් අතර, එමගින් වාසිදායක ප්‍රතිඵල අත්වී ඇති බව ෆිච් ආයතනය ද පිළිගෙන ඇත. විනිමය හුවමාරු (SWAP) ගිවිසුම් යටතේ මූල්‍ය පහසුකම් ලබාදීමට එක් මහ බැංකුවක් දැනටමත් ක්‍රියාත්මක වී ඇති අතර, තවත් මහ බැංකු දෙකක් සමඟ එවැනි පහසුකම් ලබාගැනීම සඳහා පවත්වන සාකච්ඡා අවසන් අදියර කරා ළඟා වී ඇත. මේ අතර, රාජ්‍ය සුරැකුම්පත්වල ආයෝජනය කිරීමට සහ අනෙව්‍යාසික විදේශ ව්‍යවහාර ගිණුම් මත ඉහළ නැංවූ ප්‍රතිලාභ සම්බන්ධයෙන් විදේශයන් හි පදිංචි ශ්‍රී ලාංකිකයන් සතුටුදායක ලෙස ප්‍රතිචාර දක්වා ඇත. එහි ප්‍රතිඵලයක් ලෙස, මෙවැනි පියවරයන් තුළින් සැලකිය යුතු ප්‍රමාණයේ ආයෝජන ප්‍රවාහයක් කඩිනමින් අපේක්ෂා කළ හැක. ත්‍රස්තවාදයට එරෙහි යුද්ධය ද අවසානය කරා එළඹී ඇති අතර, එසේ මුදලාගන් ප්‍රදේශයන්හි පුනරුත්ථාපන සහ ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා වැඩි ප්‍රේෂණ ප්‍රමාණයක් ලැබේ යැයි අපේක්ෂා කෙරේ. තවද, මෙම සෑම ක්‍රියා මාර්ගයකින්ම රටට සැලකිය යුතු විදේශීය මූල්‍ය ප්‍රවාහයක් ලැබේ යැයි අපේක්ෂා කරන අතර, එමගින් ශ්‍රී ලංකාවේ නිල සංචිත ඉතා ශක්තිමත් මට්ටමකට ගොඩනැංවීමට අපේක්ෂා කෙරේ.

ෆිච් රේටින්ස් ආයතනයට අනුව 2009 වසරේ ගෙවුම් ශේෂයෙහි ජංගම ගිණුමේ හිඟය දැඳේ. යෙන් සියයට 4.9 ක් වන අතර, එය ශ්‍රී ලාංකීය බලධාරීන්ගේ ඇගයීමට

(සියයට 2.7) සහ ආර්ථික බුද්ධි අංශයේ ඇගයීමට (සියයට 2.1) වඩා ඉතා වැඩි අගයක් ගනී. මේ තුළින් ෆිච් රේටින්ස් ආයතනයේ අගුහවාදී දැක්ම පිළිබිඹු වේ. වෙළෙඳ ද්‍රව්‍ය සහ බන්ධන තෙල් මිල ගණන්හි ශීඝ්‍ර පහත වැටීම හේතුවෙන් වෙළෙඳ හිඟයෙහි සැලකිය යුතු අඩුවීමක් අපේක්ෂා කෙරේ. එම නිසා, අපේක්ෂිත මූල්‍ය ප්‍රවාහයන්, විශේෂයෙන් ඉහළ ප්‍රේෂණ ලැබීම් තුළින් සාපේක්ෂව සුළු ප්‍රමාණයක් වූ ජංගම ගිණුමේ හිඟය කළමනාකරණය කර ගත හැකිවේ යැයි අපේක්ෂා කෙරේ. එසේම, විදේශයන්හි සේවයේ නියුතු ශ්‍රී ලාංකික ශ්‍රම බලකායේ ස්වභාවය සහ නිල බැංකු මාර්ග හරහා ඔවුන්ගේ මුදල් එවීමට මග පෙන්වීම නිසා 2009 වසර තුළ ප්‍රේෂණ ස්ථාවර ලෙස පවතී යැයි අදහස් කෙරේ.

සංවර්ධිත රටවල පවතින ආර්ථික පසුබැසීම 2009 වසරේ වර්ධනය සඳහා යම් බලපෑමක් ඇති කළත්, ෆිච් ආයතනය පවසන පරිදි සියයට 3 දක්වා අඩු නොවනු ඇත. ශ්‍රී ලංකාවේ මුළු නැගෙනහිර පළාතම ත්‍රස්තවාදයෙන් සම්පූර්ණයෙන්ම මුදලාගෙන ඇති අතර, උතුර ද ඉතා ඉක්මණින් නිදහස් කර ගනු ඇත. ඒ අනුව, පුනරුත්ථාපන සහ ප්‍රතිසංස්කරණ කටයුතු කඩිනමින් ආරම්භවීම හරහා විශාල ප්‍රදේශයක් නිෂ්පාදන කටයුතු සඳහා විවෘත වන බැවින්, වර්ධන අපේක්ෂාවන් ෆිච් ආයතනය පවසන සේ අගුහවාදී නොවනු ඇත.

8. කොළඹ පාරිභෝගිකයන්ගේ මිල දර්ශකය (කො.පා.මි.ද)
2007,2008 සහ 2009

2002= 100)

මාසය	දර්ශකය			මාසික වෙනස්වීම %			ලක්ෂ්‍යමය වෙනස්වීම %			වාර්ෂික සාමාන්‍ය වෙනස්වීම %		
	2007	2008	2009	2007	2008	2009	2007	2008	2009	2007	2008	2009
ජනවාරි	151.8	183.5	203.1	1.3	3.0	-0.3	13.7	20.8	10.7	10.6	16.4	21.6
පෙබරවාරි	155.2	188.6	202.9	2.2	2.8	-0.1	15.2	21.6	7.6	11.1	17.0	20.3
මාර්තු	155.0	191.9		-0.1	1.7		15.1	23.8		11.7	17.7	
අප්‍රේල්	156.3	195.4		0.8	1.8		14.3	25.0		12.3	18.7	
මැයි	157.3	198.5		0.6	1.6		13.2	26.2		12.6	19.8	
ජූනි	160.6	205.9		2.1	3.7		13.5	28.2		12.8	21.0	
ජූලි	163.1	206.4		1.6	0.2		15.4	26.6		13.3	21.9	
අගෝස්තු	165.2	206.3		1.3	0.0		16.5	24.9		13.8	22.6	
සැප්තැම්බර්	166.7	207.2		0.9	0.4		16.1	24.3		14.2	23.2	
ඔක්තෝබර්	171.8	206.6		3.0	-0.3		18.2	20.2		14.8	23.4	
නොවැම්බර්	176.4	205.2		2.7	-0.7		19.3	16.3		15.4	23.0	
දෙසැම්බර්	178.1	203.7		1.0	-0.7		18.8	14.4		15.8	22.6	

මූලය : ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව

සංඛ්‍යා ලේඛන සටහන්

විග්‍රහයන් හා විස්තර සටහන්

පහත දැක්වෙන පොදු සටහන්, එක් එක් සංඛ්‍යා සටහනෙහි අධෝ ලිපිවලට පරිපූරක වෙයි.

1. විවරණිකාව මුද්‍රණය වන අවස්ථා වනවිට ලැබී ඇති මාසික සංඛ්‍යා දක්වා ඇත. සෑම සංඛ්‍යා සටහනකම දක්වා ඇති අළුත්ම තොරතුරු එම මාසයම සඳහා නොවන්නට පුළුවන.

සංසන්දනය සඳහා, මෑත අවුරුදුවල වාර්ෂික සංඛ්‍යාවන් දැක්වේ.

2. සම්පූර්ණත්වය සඳහා සමහර සංඛ්‍යා සටහන්වල, තාවකාලික සංඛ්‍යාවන් ඇතුළත් කොට ඇත.
3. සමහර සංඛ්‍යා සටහන්වල සංඛ්‍යාවන් ආසන්න සංඛ්‍යාවට දක්වා ඇත. එබැවින් දක්වා ඇති එකතුවෙහිත් සංඛ්‍යා එකතු කළ විට ලැබෙන එකතුවෙහිත් සුළු වෙනස්කම් තිබෙන්නට පුළුවන.
4. කලින් පළ කොට ඇති සංඛ්‍යාවන් වෙනස් වන්නේ, පසුව කළ සංශෝධනයන් නිසාය.
5. පහත දැක්වෙන සංකේතයන් යොදා ඇත.

ලැ.නො.	=	ලැබී නොමැත.
-	=	කිසිවක් නැත.
-	=	සැලකිය යුතු නොවේ.